

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනමේ 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සෞම්‍යමූර්ති තොණ්ඩමත් අනුස්මරණ පදනමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා සෞම්‍යමූර්ති තොණ්ඩමන් අනුස්මරණ පදනමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාල ලිඛිත නීතියකට හෝ සෞම්‍යමූර්ති තොර්ණයකට අනුස්මරණ පදනමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සාගර විශ්වවිද්‍යාලය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුණුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාල නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07 හි 72 ඡේදය ප්‍රකාරව ඉඩම් හා ගොඩනැගිලිවල පිරිවැය වෙන් වෙන්ව ගිණුම්වල හඳුනාගැනීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් ගොඩනැගිලි සඳහා ක්ෂය වෙන් කිරීමේදී එකතුව රු.277,679,780 ක් වූ ඉඩම් හා ගොඩනැගිලිවල මුළු පිරිවැයෙන් සියයට 50 ක් මත සියයට 02 ක් බැගින් ක්ෂය කිරීම ආයතනයේ ක්ෂය ප්‍රතිපත්තිය ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණි. ඊට පටහැනිව 2005 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා මුළු පිරිවැය වටිනාකම මත ක්ෂය කර තිබීම හේතුවෙන් ගොඩනැගිලි වටිනාකම රු.44,247,720ක් හා වර්ෂයේ අතිරික්තය රු.2,776,798 ක් අඩුවෙන් ද සමුච්චිත උනන්දුව රු.41,470,922 ක් වැඩියෙන් ද මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 07ට අනුකූලව ක්ෂය කිරීම් නිවැරදිව සිදු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය තුලදී ලැබී තිබූ රු. 4,554,839 ක ප්‍රාග්ධන ප්‍රදාන ගිණුම්ගත කර නොතිබුණි .	පිළිතුරු ලබා දී නොතිබුණි.	පදනම වෙත ලැබෙන සියලුම ප්‍රදාන ගිණුම් ගත කිරීමට කටයුතු කළ යුතුය.
(ඇ) 1983 අංක 12 දරන පාරිතෝෂිත ගෙවීම් පනත ප්‍රකාරව පාරිතෝෂිත වෙන්කිරීම ගණනය කිරීමේදී මූලික වැටුප සඳහා ජීවන වියදම් දීමනාව එකතු කර නොතිබීම හේතුවෙන් වර්ෂයේ පාරිතෝෂිත වෙන් කිරීම රු.4,216,789 ක් අඩුවෙන් ද 2019 හා 2020 වර්ෂවලදී සේවයෙන් ඉවත්ව ගිය නිලධාරීන් 11 දෙනෙකු සඳහා පාරිතෝෂිත ලෙස රු.750,632 ක් වෙන්කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය හා පාරිතෝෂිත වෙන්කිරීමේ ගිණුම රු.3,466,157 කින් පිළිවෙලින් වැඩියෙන් හා අඩුවෙන් මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	පාරිතෝෂිත පනත ප්‍රකාරව ජීවන වියදම් දීමනාව සමඟ පාරිතෝෂිත වෙන්කිරීම් නිවැරදිව ගණනය කර ගිණුම් ගත කළ යුතුය.

- | | | | |
|-----|--|---------------------------|--|
| (ඇ) | සමාලෝචිත වර්ෂයේ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ පෙර වර්ෂ සඳහා වූ ගැලපීම් ලෙස රු.3,111,926 ක් සමුච්චිත අතිරික්තයට එකතු කර තිබුණද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ එම අගය සමුච්චිත අතිරික්තයෙන් අඩු කිරීමක් ලෙස දක්වා තිබුණි. | පිළිතුරු ලබා දී නොතිබුණි. | දී නිවැරදිව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කළ යුතුය. |
| (ඉ) | පෙර වර්ෂය සඳහා වූ ගැලපීම් රු.3,111,926 ක් මූල්‍ය කාර්යයසාධන ප්‍රකාශයට ගලපා නොතිබියදී මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ මුදල්මය නොවන ගැලපීම් යටතේ ශුද්ධ අතිරික්තයෙන් අඩු කිරීමට කටයුතු කර තිබීමෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි. | පිළිතුරු ලබා දී නොතිබුණි. | දී මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව පිළියෙල කළ යුතුය. |
| (ඊ) | ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයට ගැලපිය යුතු රඳවාගැනීම් මුදල් හා නොනිම් වැඩ පිළිවෙලින් රු. 184,381 ක් හා රු. 1,170,000 ක් මූල්‍ය නොවන වත්කම්වල වැඩිවීම ලෙස දක්වා තිබීමෙන් මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය රු.1,354,381 ක් අඩුවෙන් දක්වා තිබුණි. | පිළිතුරු ලබා දී නොතිබුණි. | දී මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව පිළියෙල කළ යුතුය. |
| (උ) | මූල්‍ය නොවන ප්‍රවාහයක් වූ ප්‍රාග්ධන ප්‍රදාන ක්‍රමක්ෂය වූ රු. 18,048,126 ක් සහ මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහයක් වන සවිලිකරණ අත්තිකාරම් රු. 2,391,739 ක් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ මුදල් ප්‍රවාහයෙන් මුදල් ගලායාමක් ලෙස දක්වා තිබීමෙන් ආයෝජන ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය රු. 20,439,865 කින් අඩුවෙන් දක්වා තිබුණි. | පිළිතුරු ලබා දී නොතිබුණි. | දී මුදල් ප්‍රවාහ ප්‍රකාශය නිවැරදිව සකස් කළ යුතුය. |

1.6. ලැබිය යුතු, ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු ශේෂය රු.5,942,992 ක් වූ අතර ඒ තුළ වර්ෂ 05 ක් ඉක්මවූ එකතුව රු.3,948,435 ක ශේෂ පැවති අතර එම ශේෂයන් අය කර ගැනීමට පදනම විසින් කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	අයවිය යුතු ශේෂ අය කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයකර ගත යුතු අත්තිකාරම් ශේෂය රු.17,925,355 ක් වූ අතර ඒ තුළ වසර 05 ක් ඉක්ම වූ රු.15,714,652 ක ශේෂ පැවති අතර එම ශේෂයන් නිරවුල් කර ගැනීමට පදනම විසින් කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.6.2 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණ	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය අවසානයට ගෙවිය යුතු හා කෙටිකාලීන ණය ශේෂ පිළිවෙලින් රු.10,415,890 ක් හා රු.88,975,563 ක් වූ අතර ඒ තුළ වර්ෂ 5 ඉක්මවූ එකතු වටිනාකම් පිළිවෙලින් රු.8,167,105ක් හා රු.85,331,368 ක් වූ ශේෂ පැවති අතර එම ශේෂයන් නිරවුල් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ගෙවිය යුතු ශේෂ නිරවුල් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(i) මුදල් රෙගුලාසි 371(2)(ඇ)	අතුරු අග්‍රිමයක් එය දෙන ලද කාර්යය නිමකළ විගසම පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් 2010 සිට 2015 කාලපරිච්ඡේදය තුළ අවස්ථා 04 කදී ලබාදෙන ලද එකතුව රු. 1,004,958 ක් වූ අත්තිකාරම් 2024 නොවැම්බර් 30 දින වන විටත් පියවා නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	මුදල් රෙගුලාසි වලට අනුකූලව අතුරු අග්‍රිම පියවීමට කටයුතු කළ යුතුය.
(ii) මුදල් රෙගුලාසි 756 හා 757(2)	පදනම විසින් 2020 වර්ෂය සඳහා භාණ්ඩ සමීක්ෂණයක් සිදුකර භාණ්ඩ සමීක්ෂණ වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	මුදල් රෙගුලාසි වලට අනුකූලව භාණ්ඩ සමීක්ෂණ කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XXIX පරිච්ඡේදයේ 13 වගන්තිය	2016 වර්ෂය තුළදී ලබාදුන් එකතුව රු.1,415,800 ක් වූ උත්සව අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් නැවත අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	ආයතන සංග්‍රහයට අනුකූලව ලබා දී ඇති උත්සව අත්තිකාරම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඇ) 2003 ජුනි 02 දිනැති අංක PED 12 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍රලේඛයේ 6.5.1 ඡේදය	මුදල් වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සමඟ කෙටුම්පත් වාර්ෂික වාර්තාව විගණකාධිපති වෙත ඉදිරිපත් කළයුතු වුවද 2024 නොවැම්බර් 18 දින සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පමණක් ඉදිරිපත් කර තිබුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	චක්‍රලේඛය අනුව කෙටුම්පත් වාර්ෂික වාර්තාව ද ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

- (ඇ) 2014 පෙබරවාරි 17 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල පිළිතුරු ලබා දී වක්‍රලේඛයට දිනැති අංක 01/2014 කිරීමට කටයුතු කර නොතිබුණි. නොතිබුණි. අනුකූලව වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.
- දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛය

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,759,732 ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.5,303,653 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.8,063,385 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට රජයේ ප්‍රදාන සහ වෙනත් ආදායම් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
රම්බොඩ තොරණ්ඩමන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ පූර්ණ කාලීන පාඨමාලා 06 ක් ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් 2015 වර්ෂයේ සිට එම පාඨමාලා පැවැත්වීම නතර කර තිබුණි. තවද, 2020 සහ 2021 වර්ෂයන්හිදී පාසල් සිසුන් 216 දෙනෙකු සඳහා ආරම්භ කරන ලද පාඨමාලා 03 හි අධ්‍යයන කටයුතු 2024 නොවැම්බර් 18 විගණිත දිනය වන විට නතර කර තිබුණු බැවින් සිසුන් 72 දෙනෙකුගේ ධාරිතාවයෙන් යුතු කාන්තා නේවාසිකාගාරය වසා දමා නිෂ්ක්‍රීයව පැවතුණි.	පිළිතුරු ලබා දී නොතිබුණි.	වත්කම් උපරිම කාර්යක්ෂමතාවයකින් උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.